

SUPPLEMENT

TO

The Ceylon Government Gazette,

PART III.

FRIDAY, JULY 5, 1901.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

[Notice under Ordinance No. 1 of 1897.]

TAKE notice, that unless within three months from the 28th day of June, 1901, the persons, if any, who claim any interest in the land hereinafter mentioned, appear before me at the Hambantota Kachcheri and make claim to the said land or to some interest therein :

I, Benjamin Horsburgh, Assistant Government Agent of Hambantota, in pursuance of the powers in me vested by Ordinance No. 1 of 1897, shall declare; by writing under my hand that the said land, to which no claim has been made, is the property of the Crown.

B. HORSBURGH, Assistant Government Agent.

Description of Land referred to.

The land called Wiravila and Lunuganviharemukalana, situated in the village of Wiravila and Lunuganwehena in the Magam pattu of the Hambantota District, in the Southern Province, as described in the annexed certified tracing :—Lot No. 14,373 on preliminary plan No. 4,977 ; and bounded on the north by Kirinda-oya ; on the east by Wirawila Tihawamukalana belonging to the Crown, described as (P. P. 4,955) 14,262 ; on the south by Wiravilakele belonging to the Crown, described as (P. P. 4,977) 14,372 ; and on the west by Lunuganvihare claimed by the Crown, described as (P. P. 4,977) 14,378 ; containing in extent 417 acres and 1 rood.

මෙහි පහත සඳහන්වන ඉඩම සම්බන්ධව අයිතිවාසිකමක් ඇති කෙනෙක් ඉන්කමිටියේ ඒ අංක වන 1901 ක්වු ජුනි මස 28 වෙනි දින පටන් තුන්මාසයක් ඇතුලත සම්බන්ධව කඩිනම්ව ඇවිත් මා ඉදිරිපිට පෙනෙහිට එහි ඉඩමට තිබෙන අයිතියම නොහොත් ඒ සම්බන්ධව තිබෙන වැදගත්කම කිසි නොසිටියොත් බෙත්පිමක් කෝර්සබන් සම්බන්ධව උපළච්ඡන්තඋත්තාත්තෙස් සහ මා විසින් වනී 1897 තේ 1 වෙනි ආඥාපණයෙන් මට ලැබී තිබෙන බලපෑම්වන්තම්වලට උකාර යට, අයිතිකමක් කිසි නොසිටිය ඒ ඉඩම රජසහයක ඉඩමක් බව මගේ අත්සන ඇති ලිපිලිපිකින් එලිදරවිකරණ බව මෙසින් දැනගත යුතුයි.

ඩී. කෝර්සබන්,
ආණ්ඩුවේ උපළච්ඡන්ත වම්ක.

කියන්නේ මේ ඉඩම ගැණයි.

දකුණු පලාතට අයිති සම්බන්ධව අයිතිවත්තෝ මාගම්පත්තුවේ විරවිලා යන ගමේ සහ එහුගන්විකාරරේ යන ගමේදී පිහිටා තිබෙන මේ අමුණාපු සහනික සිතිරාම් පෙහෙක අත්කර 417කුත් රූඩ් 1ක් බිම්කරම් ඇති විරවිලා සහ එහු ගන්විකාරේ මුකලාන කිසක නොමමර 4,977 මුලිසිතමේ විස්තර කරනලද නොමමර 14,373 ඉඩම් කැබලිලට මාගම්— උකාරට කිරින්නමක; කුඟෙනඉරට නොමමර 4,955 මුලිසිතමේ පෙහෙක නොමමර 14,262 විරවිලා තිබව මුකලාන කිසක රජසහයක ඉඩම් කැබලිලට; දකුණට නොමමර 4,977 මුලිසිතමේ පෙහෙක නොමමර 14,372 විරවිලාකැලේ කිසක රජසහයක ඉඩම් කැබලිලට; බස්නාඉරට රජසහයක එහුගන්විකාරේ කිසක නොමමර 4,977 මුලිසිතමේ පෙහෙක නොමමර 14,373 ඉඩම් කැබලිලට.


1901 ම ජූනි 28 ක් තේනියිලිලුණු මුණු මාසපත්තුවේ ඉතිලේ පිත් නර්ස් සොල්ලප්පඩම කාණියිලේ ඉතුම උදර්තෙයුලුණවර්කලෙඟන උචිත්තුප්පෙපවර්ෂ් ටාර උපුණ්ඩාලො, අවර්ෂ් අම්පාර්තොට්ටා කප්පෙරිමිලේ ඟනක්රු මුණ්පාකත් මෙරිප්ට්ටු උචිත්ත කාණියකුකු අල්ලතු අඳිලේ ටාරුම උදර්තෙයුලු උචිත්තුණ්ඩෙඟප් සාතිත්තරාල න්ඩි, පෙන්නියිලිලේ ඉර්ලපාර් උචිච්චි ආර්සාට්ටි ඉසන්ආ ටුකිය තාන් 1897 ම් (බ්ලු)-ත්ත මුචලාම මුලකක ස්ට්ටත්තියොලු ඟනක්රුත්තර්ප්ට්ටුණ් තත්තුචුචකලිඟන පිරකාරම උචිත්තුප්පෙප්ප්පාච්ච වෙයාරාකිය උචිත්ත කාණි මුචකරුකියවෙ ඟන ඟනුඟාදෙය කෙයොට්ට්ටොඩු ඟුච්චිලේ වෙඟිප්ප්ට්ටුවෙණ් ඟනපචාච අච්චිත්තකොලුක.

පී. ඉර්ලපාර්,
උචිච්චි ආර්සාට්ටි ඟසෙඟණු.

සුද්දිය කාණි.

මෙහි මාකාණත්තියේ අම්පාර්තොට්ටා තියනිලිලිකෙප්පෙර්ණ මාකම්පත්තුවෙයියේ විරාවිලේ මුණුකන්විකාරා ඟනුම කිරාමත්තෙලියේ ඉත්තොට්ටොණත්තියුලුකරුම උදර්තෙයුලු කාණ්ඩු 417 ඉක්කරුම 1 ටාට්ටොම විසාලමුණ් ටීරාවිලේ මුණුකන්විකාරාමුකලාඟ ඟනුම 4,977 ම මු

க்க படத்தில் காட்டியிருக்கும் 14,373 ம இலகமபெற்ற காணித்துண்டு, எல்லைகளாவன : வடக்கில்-கிரிந்தேலய ; கிழக்கில் $\frac{4,955}{14,262}$ ம இலக்க படத்தில் காட்டியிருக்கும் வீராவிலை திகவமுகலான அரசாட்சிக்குள்ள காணி ; தெற்கில் $\frac{4,977}{14,372}$ ம இலக்கப்படத்தில் காட்டியிருக்கும் வீராவிலைகெலே காணி ; மேற்கில் $\frac{4,977}{14,378}$ ம இலகமபெற்ற அரசாட்சி உரித்துபேசிய காணி.



Lot 14,373 called Wirawila and Lunuganwiharemukalana, in extent 417A. 1R. 0P., situated in Wirawila and Lunuganwehara vilage in Magam pattu.

Surveyor-General's Office,
Colombo, March 19, 1901.

P. D. WARREN,
for Surveyor-General.